

ශීර්ෂය - 011 - මුදල් කොමිෂන් සභාව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

ශීර්ෂය 011 මුදල් කොමිෂන් සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශවලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(1) වගන්තිය ප්‍රකාරව මුදල් කොමිෂන් සභාවේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් ඇතුළත් සම්පිණ්ඩන වාර්තාව 2025 මැයි 30 දින ප්‍රධාන ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. විගණන පනතේ 11(2) වගන්තිය ප්‍රකාරව මුදල් කොමිෂන් සභාවට අදාළ වාර්ෂික විස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව 2025 ජූනි 09 දින ප්‍රධාන ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 වගන්තිය ප්‍රකාරව මෙම වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.

මුදල් කොමිෂන් සභාවේ 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශනවලින්, මූල්‍ය තත්ත්වය, මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ, මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන් 1හි සඳහන් මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනමට අනුකූලව සියලුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් මාගේ වගකීම, විගණකගේ වගකීම යන වගන්තියේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 කරුණක් අවධාරණය කිරීම - මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනම

මෙම මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනම විස්තර කරන මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් 1 කෙරෙහි අවධානය යොමු කරවමි. මූල්‍ය ප්‍රකාශන රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 පෙබරවාරි 21 දින සංශෝධිත 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024 අනුව මුදල් කොමිෂන් සභාවේ, මහා භාණ්ඩාගාරයේ සහ පාර්ලිමේන්තුවේ අවශ්‍යතාවය සඳහා සකස් කර ඇත. එම නිසා, මෙම මූල්‍ය ප්‍රකාශන වෙනත් අරමුණු සඳහා සුදුසු නොවිය හැක. මගේ වාර්තාව මුදල් කොමිෂන් සභාවේ, මහා භාණ්ඩාගාරයේ සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ භාවිතය සඳහා පමණක් අරමුණු කර ඇත. මෙම කරුණ සම්බන්ධයෙන් මගේ මතය විකරණය කරනු නොලැබේ.

1.4 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ හා ගණන්දීමේ නිලධාරීගේ වගකීම

රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 පෙබරවාරි 21 දින සංශෝධිත 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024 අනුකූලව සියලුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කෙරෙන පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා වංචා සහ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ වගකීම වේ.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව මුදල් කොමිෂන් සභාව විසින් වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වා ගෙන යා යුතුය.

ජාතික විගණන පනතේ 38(1)(ඇ) උප වගන්තිය ප්‍රකාරව මුදල් කොමිෂන් සභාවේ මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වා ගෙන යනු ලබන බවට ප්‍රධාන ගණන්දීමේ නිලධාරී සහතික විය යුතු අතර එම පද්ධතියේ සඵලදායීත්වය පිළිබඳව කලින් කල සමාලෝචනයක් සිදු කර ඒ අනුව පද්ධතිය ඵලදායී ලෙස කරගෙන යාමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනු ලැබිය යුතුය.

1.5 මූල්‍ය ප්‍රකාශන විගණනය පිළිබඳ විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා හා වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකාධිපති වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් අනාවරණය කර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම් හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව ප්‍රධාන ගණන්දීමේ නිලධාරී දැනුවත් කරන ලදී.

2. වෙනත් තෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ) වගන්තිය ප්‍රකාරව පහත සඳහන් කරුණු මා ප්‍රකාශ කරමි.

(අ) මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වන බවට

(ආ) ඉකුත් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මා විසින් කර තිබුණු නිර්දේශ ක්‍රියාත්මක කර තිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 වියදම් කළමනාකරණය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ප්‍රාග්ධන වැය විෂයයක් සඳහා සලසා තිබුණු රු.300,000ක් වූ මුළු ශුද්ධ ප්‍රතිපාදනයම කිසිදු උපයෝජනයක් නොකර ඉතිරි වී තිබුණි.	2024 වර්ෂය සඳහා මූලධන ස්වරූපයේ වාහන අලුත්වැඩියාවන් අපේක්ෂාවෙන් ප්‍රතිපාදන ඉල්ලුම් කල ද වර්ෂය තුලදී සිදුකරන ලද සියලුම වාහන අලුත්වැඩියාවන් පුනරාවර්තන ස්වරූපයේ ඒවා වීම බව සඳහන් කර ඇත.	මුදල් රෙගුලාසි 50 ප්‍රකාරව නිවැරදිව හා තාත්විකව වාර්ෂික වියදම් ඇස්තමේන්තු පිළියෙළ කල යුතුවේ.
(ආ) වැය විෂයයන් 03 ක් සඳහා උන ප්‍රතිපාදන සලසා තිබුණු බැවින් මු.රෙ. 66 යටතේ එකතුව රු.8,245,000 ක් අතිරේක ප්‍රතිපාදන සලසාගෙන තිබුණි. එය එක් එක් වැය විෂයයන්ගේ මුල් ඇස්තමේන්තු ප්‍රතිපාදනයෙන් සියයට 22 සිට සියයට 127ක් දක්වා පරාසයක විය.	වර්ෂය තුල විවිධ හේතූන් නිසා ඇස්තමේන්තු සකස් කරන අවස්ථාවේදී අපේක්ෂා නොකළ වියදම් ආවරණය කර ගැනීම සඳහා ප්‍රතිපාදන ඉතිරිවීම් සිදු වූ වැය විෂයයන්ගෙන් ප්‍රතිපාදන මාරු කිරීම් සිදු කල බව සඳහන් කර ඇත.	මුදල් රෙගුලාසි 50 ප්‍රකාරව නිවැරදිව හා තාත්විකව වාර්ෂික වියදම් ඇස්තමේන්තු පිළියෙළ කල යුතුවේ.

(ඇ) වැය විෂයයන් 04 ක් සඳහා අධි ප්‍රතිපාදන සලසා තිබුණු බැවින් එම වැය විෂයයන්ගෙන් එකතුව රු.2,885,000 ක ප්‍රතිපාදන, මු.රෙ. 66 යටතේ වෙනත් වැය විෂයයන් සඳහා මාරු කර තිබුණි. එම මාරු කිරීම එක් එක් වැය විෂයයන්ගේ මුල් ඇස්තමේන්තු ප්‍රතිපාදනයෙන් සියයට 20 සිට සියයට 80 ක් දක්වා පරාසයක විය.	අයවැය වක්‍රලේඛ 01/2024 සහ 05/2023 අනුව කටයුතු කිරීම නිසා අත්‍යවශ්‍ය වියදම් පමණක් දැරීම හේතුවෙන් ඉතිරි ප්‍රතිපාදන, මු.රෙ. 66 යටතේ ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවූ වැය විෂයයන් වෙත මාරු කිරීම සිදුකළ බව දක්වා ඇත.	මුදල් රෙගුලාසි 50 ප්‍රකාරව නිවැරදිව හා තාත්විකව වාර්ෂික වියදම් ඇස්තමේන්තු පිළියෙළ කළ යුතුවේ.
---	---	---

3.2 අත්තිකාරම් නිකුත් කිරීම හා පියවීම

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සංශෝධිත මුදල් රෙගුලාසි 371(5) ට අනුකූල නොවන ලෙස 2024 වර්ෂයේදී අවස්ථා තුනකදී නිලධාරීන් වෙත ලබාදුන් එකතුව රු.170,000 ක අතුරු අග්‍රිම පියවීම සඳහා දින 13 සිට දින 48 ක් අතර කාල පරාසයක් ගතකර තිබුණි.	ඉදිරියේදී අත්තිකාරම් ලබාගැනීමේදී හා පියවීමේදී මෙවැනි අතපසුවීම් සිදු නොවීමට අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇති බව දක්වා ඇත.	මුදල් රෙගුලාසි 371(5) ප්‍රකාරව අග්‍රිම පියවීමට කටයුතු කළ යුතු වේ.
(ආ) නිශ්චිත හා අවශ්‍ය නොවන කාර්යයන් සඳහා අග්‍රිමයන් ලබා නොගත යුතු වුවද, අත්තිකාරම් මුදල් ලබාගෙන අදාළ කාර්යය ඉටු නොකර දින 31 සිට දින 88 දක්වා කාලයක් අතේ රඳවාගෙන නැවත පියවා ඇති අවස්ථා 03 ක් විගණනයට නිරීක්ෂණය විය.	ඉදිරියේදී අත්තිකාරම් ලබාගැනීමේදී හා පියවීමේදී මෙවැනි දෑ නොවීමට වගබලා ගන්නා ලෙස අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇති බව සඳහන් කර ඇත.	නිශ්චිත හා අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා පමණක් අත්තිකාරම් ලබා ගත යුතු වේ.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 සැලැස්ම කිරීම

2020 අගෝස්තු 28 දිනැති අංක 02/2020 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛයේ 03 ඡේදය ප්‍රකාරව වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම පිළියෙල කිරීම පිළිබඳව පහත සඳහන් අඩුපාඩුව නිරීක්ෂණය විය.

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
2020 අගෝස්තු 28 දිනැති රාජ්‍ය මුදල් චක්‍රලේඛ අංක 02/2020 හි සඳහන් මාර්ගෝපදේශ අංක 12 ප්‍රකාරව වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත් විය යුතු මාර්ගෝපදේශ අංක 12(අ), 12(ඇ), 12(ඉ) සහ 12 (ඊ) හි කරුණු අන්තර්ගත වන සේ සකස්කර නොතිබුණි.	2020 අගෝස්තු 28 දිනැති රාජ්‍ය මුදල් චක්‍රලේඛ 02/2020 හි සඳහන් මාර්ගෝපදේශ අංක 12 ප්‍රකාරව වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත් විය යුතු කරුණු 2025 වර්ෂයේ සිට ඇතුළත් කිරීමට කටයුතු කරනු ලබන බව දක්වා ඇත.	චක්‍රලේඛයේ සඳහන් මාර්ගෝපදේශය ප්‍රකාරව වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමට කටයුතු කළ යුතු වේ.

4.2 කාර්යයභාරයන් ඉටු නොකිරීම

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ප්‍රතිපාදන අනුව මුදල් කොමිෂන් සභාව විසින් ප්‍රාග්ධන ප්‍රදාන යටතේ යෝජිත සංවර්ධන සැලසුම් අනුමත කරමින් ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා පළාත් සභා වෙත අරමුදල් ලබාදීම සිදුකළද, එම අරමුදල් ආයෝජනය කිරීම පිළිබඳ අධීක්ෂණය සමාලෝචනය හා පසු විපරම් සිදුකර සැලසුමේ සඳහන් නිමවුම් හා ප්‍රතිඵල ඇගයීමේ ක්‍රමවේදයක්, වර්තමානයේදී වගකීම පැවරුණු ස්වාධීන ආයතනයකින් හෝ පාර්ශ්වයකින් සිදු නොවන අතර ඒ පිළිබඳව දැක්විය යුතු නිර්දේශ සමාලෝචිත වර්ෂයට අදාළව ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරනු ලැබූ නිර්දේශ පිළිබඳ වාර්තාවේ සඳහන් වීමක් සිදු වී නොතිබුණු බව නිරීක්ෂණය විය.	මුදල් කොමිෂන් සභාවට සෘජුවම පළාත් සභාවල සංවර්ධන වැඩසටහන් පසු විපරම් කිරීම ප්‍රයෝගිකව කළ නොහැකි ව්‍යවස්ථාමය කාර්යයභාරයෙන් පරිබාහිර කටයුත්තක් වුවද, පළාත් සභාව තුළ පවතින පසු විපරම් යාන්ත්‍රණය හා ඇගයීම් ක්‍රමවේදය වඩාත් ශක්තිමත්ව හා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ නිරන්තරයෙන්ම පළාත් සභා වෙත මුදල් කොමිෂන් සභාව විසින් ලබාදෙනු ලබයි	අරමුදල් උපයෝජනය පිළිබඳ සමාලෝචනය හා පසු විපරම් සිදු කිරීමේ ක්‍රමවේදයක් සැකසීම හා අදාළ නිර්දේශයන්, ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරනු ලබන නිර්දේශ පිළිබඳ වාර්තාවේ ඇතුළත් කිරීමට කටයුතු කළ යුතු වේ.

4.3 අපේක්ෂිත නිමවුම් මට්ටම ලබා නොගැනීම

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
පළාත් සංවර්ධන වැඩසටහන් සඳහා මුදල් කොමිෂන් සභාවේ නිර්දේශ මත අයවැය ප්‍රතිපාදන ලබාදුන්නද ප්‍රමාණවත් පරිදි භාණ්ඩාගාරය විසින් අක්මුදල් නිදහස් නොකිරීම නිසා සැලසුම්කළ පරිදි පළාත් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නොහැකි වනවා මෙන්ම ප්‍රාදේශීය තුලින් සංවර්ධනය ඇති කිරීමේ අරමුණද ඉටුනොවන බව නිරීක්ෂණය කෙරේ.	මහා භාණ්ඩාගාරයේ පවතින මූල්‍ය තත්ත්වය අනුව ඇතැම් වසරවලදී අයවැය මගින් වෙන් වූ සම්පූර්ණ ප්‍රතිපාදන ප්‍රමාණයම පළාත් සභා වෙත නිදහස් නොකරන අතර මේ සම්බන්ධයෙන් මුදල් කොමිෂන් සභාව ද වරින් වර ගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරනු ලබන වාර්ෂික නිර්දේශවල සඳහන් කර ඇති බව දක්වයි.	ප්‍රමාණවත් පරිදි භාණ්ඩාගාරයෙන් අක් මුදල් නිදහස් කරවා ගැනීමට කටයුතු කළ යුතුවේ.

4.4 ප්‍රසම්පාදනයන්

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
ශ්‍රී ලංකාව තුල රාජ්‍ය විද්‍යුත් ප්‍රසම්පාදන පද්ධතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව නිකුත් කර තිබූ 2024 පෙබරවාරි 06 දිනැති රාජ්‍ය මුදල් චක්‍රලේඛ අංක 08/2019 (ii) මගින් 2023 අප්‍රේල් 19 දිනැති අංක 08/2019(i) හා 2019 දෙසැම්බර් 17 දිනැති අංක 08/2019 වෙත අවධානය යොමු කරමින්, මිල සැදහුම් ක්‍රමය (Shopping Method) යටතේ භාණ්ඩ ප්‍රසම්පාදනය සඳහා e – Gp පද්ධතිය හරහා සිදු කළ යුතුව දක්වා තිබුණද, 2024 වර්ෂයේදී අවස්ථා 06 කදී එකතුව රු.905,765 ක් වූ භාණ්ඩ ප්‍රසම්පාදනයන් e – Gp පද්ධතිය භාවිත කිරීමෙන් තොරව සිදුකර තිබුණි.	2024 වර්ෂය තුලදී අවස්ථා කිහිපයකදී වෙළඳපොල වෙත ගොස් භාණ්ඩ පරීක්ෂා කර බලා අවශ්‍යතාවයට ගැලපෙන ද්‍රව්‍ය තෝරා ගෙන මිලදී ගැනීමට සිදුවූ බවත් එම අවස්ථාවලදී හැර අනෙකුත් සියළුම ප්‍රසම්පාදනයන් e-Gp පද්ධතිය භාවිතා කිරීමෙන් ඉටු කර ඇති බව සඳහන් කර ඇත.	චක්‍රලේඛය ප්‍රකාරව මිල සැදහුම් ක්‍රමය යටතේ භාණ්ඩ ප්‍රසම්පාදනය සඳහා e-Gp පද්ධතිය භාවිතා කිරීමට කටයුතු කළ යුතුවේ.

4.5 වත්කම් කළමනාකරණය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2024 දෙසැම්බර් 31 දිනට තොග පොත සහ CIGAS පරිගණක පද්ධතියෙහි ස්ථාවර වත්කම් යටතේ වන BOS Report එකිනෙක හා සැසඳීමේදී වත්කම් අයිතම 45 කට අදාළව වත්කම් 399 ක වෙනසක් නිරීක්ෂණය විය.	CIGAS පද්ධතියේ හා තොග පොතේ ඇතැම් අයිතමයන් වෙනත් නාමයන් යටතේ ඇතුළත් කර තිබීම, වටිනාකමින් අඩු අයිතමයන් පරිභෝගික ද්‍රව්‍ය ලේඛණයට ඇතුළත් කිරීම් වැනි හේතූන්ද මේ සඳහා බලපා ඇති බව දක්වා ඇත.	තොග පොත් හා CIGAS පරිගණක පද්ධතියෙහි ඇතුළත් කර ඇති ස්ථාවර වත්කම් ලේඛන සංශෝධනය කර යාවත්කාලීන කිරීමට කටයුතු කළ යුතුවේ.
(ආ) CIGAS මෘදුකාංගයේ සහ තොග පොතෙහි සඳහන් වත්කම් අයිතම නාමකරණ එකිනෙක හා නොගැලපීම හේතුවෙන් CIGAS පද්ධතිය හරහා ලබාගන්නා වාර්තා, භාණ්ඩ වට්ටෝරු පොත සමඟ සැසඳීමට නොහැකි විය.	මේ පිළිබඳව පරීක්ෂා කරමින් පවතින අතර ඉදිරියේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව දක්වා ඇත.	CIGAS මෘදුකාංගයෙන් ජනිතවන වත්කම් කේත, අදාළ වත්කම්වල හා තොග පොත්වල යාවත්කාලීන කිරීම කළ යුතුවේ.

5. මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
කොමිෂන් සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට අනුමත සේවක සංඛ්‍යාව 86 ක් වුවද, තත්‍ය සේවක සංඛ්‍යාව 70 ක් වූයෙන් නිලධාරීන් 16 ක පුරප්පාඩු පැවතුණි. එයින් ජ්‍යෙෂ්ඨ මට්ටමේ පුරප්පාඩු 06 ක් වූ අතර එය අනුමත සංඛ්‍යාවෙන් සියයට 37 ක් විය. මෙසේ පුරප්පාඩු පැවතීම කොමිෂන් සභාවේ කාර්යසාධනය කෙරෙහි අහිතකරව බලපාන්නේ නම් කඩිනමින් පුරප්පාඩු පිරවීම හෝ එසේ නොවන්නේ නම් අනුමත කාර්ය මණ්ඩලය සංශෝධනය කිරීම සිදුකළ යුතුවන නිරීක්ෂණය කෙරේ.	ජ්‍යෙෂ්ඨ මට්ටමේ තනතුරු 04 ක් මේ වන විට පත් කර ඇති අතර ශ්‍රී ලංකා පරිපාලන සේවයේ II/III පන්තියේ පුරප්පාඩු පිරවීමට කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුවත් කර ඇති බව දක්වා ඇත.	කඩිනමින් පුරප්පාඩු පිරවීමට කටයුතු කළ යුතු වීම හෝ අනුමත කාර්ය මණ්ඩලය සංශෝධනය කිරීමට කටයුතු කළ යුතුවේ.